

දුරකථන  
තොකෝලපොරි  
Telephone ) 0112669192 , 0112675011  
              ) 0112698507 , 0112694033  
              ) 0112675449 , 0112675280

ගයේ  
පෙක්ස්  
Fax ) 0112693866  
              ) 0112693869  
              ) 0112692913

විදුල් තැපෑල  
මින්නාගුරුසල (මුක්සා)  
e-mail )

වෛත්‍ය ඇඩවිය  
ඩිජ්‍යෙලොන්ස්  
website ) www.health.gov.lk



මගේ අංකය )  
ගනතා තීව් )  
My No. ) CF/EXH/04/2024

ඡෘත්‍ය අංකය )  
ඉමතු තීව් )  
Your No. : )

දිනය )  
තික්ති ) 2024/04/01 . ර.ද.  
Date )

සුවසිරිපාය  
සුවසිරිපාය  
**SUWASIRIPAYA**  
සොබ්‍ය අමාත්‍යාංශය  
ස්‍යාහාර අමාත්‍ය  
**Ministry of Health**

පොදු වකුණු ලිපි අංක :- 02 - 64 / 2024

පළාත් නොවන ලේකම්වරයෝ,  
නියෝජන අධ්‍යක්ෂ රහතාල් - හූ ලංකා ජනික රෝගල,  
අධ්‍යක්ෂ - ජාතික රෝගල, මගනුවර  
ලේඛිය අමාත්‍යාංශය සටනට ගැනෙන සියලුම රෝගල් අධ්‍යක්ෂවරයෝ,  
පළාත් නොවන දේවා අධ්‍යක්ෂවරයෝ,  
ප්‍රාදේශීය නොවන දේවා අධ්‍යක්ෂවරයෝ,  
අදාළ ආයතන ප්‍රධානීන් වෙත.

**නොවන අමාත්‍යාංශය (MT-06) වැවුළු පරිමාත්‍යයේ අතුරු වෙළුඛ දේවයේ II "ආ" බන්ධියේ/ III ජේත්‍තියේ අක්ෂි  
තාක්ෂණාවේදී නිලධාරීන් සඳහා වහ කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණය - 2024 (පළමු වාරය)**

අතුරු වෙළුඛ දේවයේ අක්ෂි තාක්ෂණාවේදී තහතාරෙනි II "ආ" බන්ධියේ III ජේත්‍තියේ නිලධාරීන්, III ජේත්‍තියට බඳවා ගෙන  
වසර 3ක ගත්තීමට පෙර ඔහුගේ විය යුතු කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණය 2024/06/09 දින, දෙමළ, ඉංග්‍රීසි මාස්‍යවලින්  
ආවත්වනු ලබන බව මෙයින් නිවේදනය කරනු ලැබේ. විනාගය පවත්වනු ලබන අයන් නා වේලාව ප්‍රවේශ පෙනුයේ සඳහන් කරනු  
දැය.

**02 හුදුකම් :-**

මෙම විනාගයට ඇතුළුම් කළ යුත්තේ අක්ෂි තාක්ෂණාවේදී II "ආ" බන්ධියේ / III ජේත්‍තියේ පත්වීමක් ලබා මෙහෙයු විනාගය සම්පූර්ණ  
කර නොමැති නිලධාරීන් පමණි.

**03 අයදුම්පත් :-**

මෙම වකුණු ලිපිය අවකාෂයේ දක්වා ඇති ආකෘතියට අනුව අයදුම්කරුවන් විසින් සකස්කර ගතයුතු අයදුම්පත් ආයතන ප්‍රධානීය  
මගින්, කොළඹ 10, ප්‍රජා බද්දේගම විමෙලවා ගිමි මාවත, අංක 385 "සුවසිරිපාය" නොවන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (විනාග) වහ  
2024/04/30 දිනට හෝ රට පෙර ලැබෙන දේ ලියපදිංචි තැපැලෙන් එවිය යුතුය. මූල්‍ය කවරයෙකි විමිපාස ඉහළ කොළඹරෙනි  
"අක්ෂි තාක්ෂණාවේදී III ජේත්‍තියේ නිලධාරීන් සඳහා වහ කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණය - 2024 (පළමු වාරය)" ලෙස සඳහන්  
කළ යුතුය. මෙම කාර්යක්ෂමතා කඩුම් විනාගයට පෙනී සිටිමට අයදුම්කරු විසින් අවශ්‍ය හුදුකම් යුතු ඇති බවට පොදුගැලී  
ලිපිගොනු හාර විෂය නිලධාරීයා විසින් ද ඔම අයදුම්පත් දක්වා ඇති තොරතුරු නිවරුදී වහ ආයතන ප්‍රධානීය විසින් ද  
සහතික කර සිඛිම අතිවාරිය වේ. තම අයදුම්පත් සමඟ රාජකාරී ලිපිනය හෝ පොදුගැලීක ලිපිනය ලියන ලද රු. 110.00 ක්  
වටිනා මුදලදර ඇලවු 9" X 4" ප්‍රාථමික මූල්‍ය ද එවිය යුතුය. ප්‍රාථමික විෂය අයදුම්පත් හෝ වැරදි ගිණි  
වහ අයදුම්පත්ද තැවත දැනුම්දකින් තොරව ප්‍රතික්ෂේප කරනු ලැබේ.

**සංශ්‍ය. :** ආදර්ශ අයදුම්පතෙහි ආකෘතියට අනුව අයදුම්පත් දක්වා නිවැවී අංක 01-04 දුව්වා දෙවින පිටුවේ  
අංක 05-09 දක්වා ය සකස කළ යුතුය. ඉහත ආකෘතියට අනුකූල නොවන සියලුම අයදුම්පත් දැනුම් දීමකින් තොරව ප්‍රතික්ෂේප  
කරනු ලැබේ.

#### 04. විභාග ගාස්තු

- විභාගයට පළමු වරට ඉදිරිපත් වන අයදුම්කරුවන් විභාග ගාස්තුවලින් නිදහස් කරනු ලැබේ. අනෙකුත් අයදුම්කරුවන් එක් විශයකට රු. 25/- බණිත් අවලංගු තොකල මුද්දර අයදුම් පත්‍රයේ අලවා තමන්ගේ අත්තය හා දිනය යොදා ඒවා නිඩි ලෙස අවලංගු කළ යුතුය.
- කිහිපි කරනුකූල මත මෙයේ ගෙවන ලද විභාග ගාස්තු වෙනත් විභාගයක් සඳහා මාරු කිරීමක් හෝ ආපසු ගෙවීමක් දිය කරනු නොලැබේ.

#### 05. විභාගයට අනුවත් කර ගැනීම

- පළුගත් අයදුම්පත් සඳහා අපේක්ෂකයන්ට / අපේක්ෂිකාවන්ට ප්‍රවේශපත් නිඩුත් කරනු ලැබේ. එම ප්‍රවේශපත් නියමිත පරිදි සම්පූර්ණ කර විභාග ගාලුධිපති වෙත ඉදිරිපත් කළ යුතුය. එයේ තොමතිව විභාගයට පෙනී කිරීමට ඉඩ දෙනු නොලැබේ.
  - පාරික හඳුනුම්පත
  - සොච්‍න අමාත්‍යාංශය හෝ රට අදාළ ආයතනයක් මගින් විධිමත් ලෙස නිඩුත් කරනු ලබන හඳුනුම්පත
  - වලංගු රියදුරු බලපත්‍රය
  - වලංගු විදේශ ගමන් බලපත්‍රය
- විභාග අපේක්ෂක/ අපේක්ෂිකාවන් විධින් විභාග ගාලුව තුළදී විභාග ගාලුධිපතිට ස්වතිය අතන්තාවය තහවුරා කළ යුතුය. ඒ සඳහා පහත දැක්වෙන ලියකියාවේ අනුරිත් එකක් ඉදිරිපත් කළ යුතුය.
  - පාරික හඳුනුම්පත
  - සොච්‍න අමාත්‍යාංශය හෝ රට අදාළ ආයතනයක් මගින් විධිමත් ලෙස නිඩුත් කරනු ලබන හඳුනුම්පත
  - වලංගු රියදුරු බලපත්‍රය
  - වලංගු විදේශ ගමන් බලපත්‍රය

#### 06 විභාග පරිපාලනය

කාර්යක්ෂමතා සඩහුම් පරික්ෂණය ආයතන සංග්‍රහය හා කාර්ය පරිපාලන රිති යනුවෙන් හා මුදල් රෙගුලයි යනුවෙන් ප්‍රශ්න පෙනු දෙයකින් සමන්විත වේ. එක් ප්‍රශ්න පෙනුයෙන් සඳහා කාලය පැය 03 කි. එක් එක් සොච්නක් සඳහා මුළුමු 100 බණිත් වෙන් කරන අතර ඔහුගේ ප්‍රශ්න එක් විශයකට අවම වියයෙන් මුළුමු 40 ක් ලබා ගත යුතුය. එක්වරකුදී හෝ කිහිපවරකුදී විශයන් වියයෙන් පෙනී සිට විභාගය සම්පූර්ණ කළ ඇතිය. පළමුවරට විභාගයට පෙනී සිටින අයදුම්කරුවන් දියුණු විශයන් අයදුම් කළ යුතුය.

#### 07 විශය තිර්දේශ මාලාව

##### 7.1 ආයතන සංග්‍රහය හා කාර්ය පරිපාලන රිති ප්‍රශ්න පෙනුය

මෙම ප්‍රශ්න පෙනුය ආයතන සංග්‍රහයේ පහත පරිවිශේද මත සහ රාජ්‍ය දේවා සොච්නක් සඟාවේ කාර්ය පරිපාලන රිති මත සඳහායේ. කාලය පැය 03 කි. රට්තා මාදිලුවේ ප්‍රශ්න 08 කින් සමන්විත වන අතර එකින් සිනැම ප්‍රශ්න 05 කට පිළිතුරු සඡනිය යුතුය. මුළු මුළුමු 100 කි.

###### 7.1.1 ආයතන සංග්‍රහයේ පරිවිශේද

❖ ආයතන සංග්‍රහයේ පහත සඳහන් පරිවිශේද රාජ්‍ය දේවා සොච්නක් සඟාවේ කාර්ය පරිපාලන රිති මත සඳහායේ :-

IV පරිවිශේදය - මාස් පත්‍ර, තාවකාලික තත්ත්වය, අවධාරණ සහ විග්‍රහ වැළැඳුව හිමිකම ප්‍රභාෂණය කිරීම

❖ ආයතන සංග්‍රහයේ පහත සඳහන් පරිවිශේද :

XII පරිවිශේදය - නිවාඩු

XIII පරිවිශේදය - දුම්රිය බලපත්‍ර

XIV පරිවිශේදය - දිවිධින අනුවත රාජකාරී ගමන්

XIX පරිවිශේදය - රජයේ නිවාඩ

XLVII පරිවිශේදය - යමානස හැකිරීම හා විනය

XLVIII පරිවිශේදය - විනය කාර්ය පරිපාලන පිළිබඳ රිති

## 7.2 මුදල් රෙගුලකි

මෙම ප්‍රශන පැවත්තා කාලය පැය 03 කී. රාත්‍රි මැයිලියේ ප්‍රශන 08 කින් සමඟ්වීත වන අතර එයින් එනැම ප්‍රශන 05 කට පිළිතුරු යැපයිය යුතුය. මුළු ලකුණු 100 කි.

මුදල් රෙගුලකි සංග්‍රහයේ පහත සඳහන් පරිවිශේද මත සැකකේ.

I වන පරිවිශේදය - වියදම් හා ආදායම් ඇයෝනමින්තු, උකාබද්ධ අරමුදල, වාර්ෂික ඇයෝනමින්තු, වාර්ෂික ඇයෝනමින්තු වෙනස් කිරීම. (මු.රු 01 දිව මු.රු 68 දක්වා)

III වන පරිවිශේදය - මුළු කළමනාකරණය හා උත්තරදායී බව, ප්‍රධාන ගණක නිලධාරී, ගණක නිල ආදායම් ගෙවුම් නිලධාරීන්, ගෙවීම් සඳහා බලය බොද්ධ, අනුමත කිරීම, සහකික කිරීම, කාර්ය ඇවරීම (මු.රු 124 දිව මු.රු 147 දක්වා)

## 08. විනාග සම්බන්ධ රෙගුලකි අනුගමනය කිරීම

අපේක්ෂකයින් විධින් වෙනත් අපේක්ෂකයෙකුගේ උත්තර පැවතින් හෝ තුමන හෝ පෙනෙනින්, හෝ කවර ආකාරයක සටහන් යොළයකින්, හෝ වෙනත් කියවකින් හෝ බලා ගෙන උත්තර ලිවීම තහනමිය. වෙනත් අපේක්ෂකයෙකුගේ උත්තර පැවත්ත දෙය බැලීමද තොකළ යුතුය. එයෙම වෙනත් අයදුම්කරුවෙකුට උදවී කිරීමෙන් හෝ වෙනත් අයදුම්කරුවකුගේන් හෝ ප්‍රදේශීලියෙන් උදවී බවාගැනීමෙන්ද වැළැක සිටිය යුතුය. තවද රංගම දුරකථන හා ඒ හා සමාන සන්නිවේදන හා විද්‍යුත් ප්‍රසකරණය හාටිනා කිරීමෙන් වැළැක සිටිය යුතුය. මෙම නිති කඩ සරනු බහු එනැම අපේක්ෂකයෙකු දියුවම් ලැබීමට යටත් වනු ඇත.

09. සරණුකාර මෙම ව්‍යුහල්බ ලිපියේ අඩංගු දෑ ඔබ ආයතනයේ නියුත දියුම තොකළ අමාත්‍යාංශයේ අනුරු වෙවුද් දේවයේදායු තාක්ෂණවේදී තහනුරෙහි II "ආ" බන්ධියේ / III ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ දැනගැනීමට සලක්වන්න. මෙම තොරතුරු [www.health.gov.lk](http://www.health.gov.lk) වෙබ් අවධියේ ද ඇතුළත් කර ඇත.

Web Path :- [www.health.gov.lk](http://www.health.gov.lk) → Staff Access → Administration → Examination → Circulars

සංස්කරණ - මෙම ව්‍යුහල්බ ලිපියේ නිශ්චාල, දෙමළු සහ ඉංග්‍රීසි නිවේදනයන්හි පාඨ අතර යම් අනුමුදාතාවයක් මතුවුවනාගේ නිශ්චාල මාධ්‍ය විනාග නිවේදනය බලපෑවන්වේ.

වාමික විඵ්. ගම්බේ  
නියෝජන ප්‍රධාන ජනරාල් (පාලන) II  
තොක්ක අඩංගුවයි  
"දුටුයිනා"  
කොළඹ 10.  
ලේකම් වෙනුවට

මාධ්‍ය විනාග  
නියෝජන ප්‍රධාන ජනරාල් (පාලන) II  
නියෝජන අධ්‍යක්ෂ ජනරාල් (පාලන) II  
ලේකම් වෙනුවට

## ආදර්ශ අයදුම්පත

යොමුව අමාත්‍යාංශයේ (MT-06) වැවුපු පරිමානයේ ආතුරු වෛද්‍ය දේවයේ II "ආ" බණ්ඩියේ/ III ශේෂීයේ අස්කි  
තාක්ෂණවේද තිබුණු නිලධාරීන් දැනු වන කාර්යක්ෂමතා ක්‍රිඹුම් පරික්ෂණය - 2024 (පළමු වාරය)

01. (අ) I අයදුම්කරුගේ සම්පූර්ණ නම (කිංගලෝන්) .....

II. අයදුම්කරුගේ සම්පූර්ණ නම (ඉංග්‍රීසි කැපිටල් අකුරින්)


III. මුලුකුරු ගමහ නම (කිංගලෝන්) .....

IV. මුලුකුරු වලින් හඳුන්වන නම් (ඉංග්‍රීසි කැපිටල් අකුරින්)


(ආ) I. මුළු පත්‍රීම් දිනය .....

II. දැනට ලබන වාර්ෂික වැවුපු .....

III. ජාගම දුරකථන අංකය .....


IV. පාතික හඳුනුම්පත් අංකය .....


V. විද්‍යුත් ලිපිනය : .....

02. මෙම මෙවර පෙනී අවස්ථාව බලාපොරොත්තු විෂයයන් ඉදිරියේ ඇති කොටුව ඉඟ (V) ලකුණ ගොදුන්න. පෙනී නොයිත්තේ නම් (X) ලකුණ ගොදුන්න.

ආයතන ධෘෂිතය හා කාර්ය පරිපාලන රිනි

මුදල රෙශලකි

03. (අ) දැනට දේවය කරන ආයතනය .....

(ආ) එම ආයතනය අයත්වන්නේ - මධ්‍යම රාජයට -

- පළාත් සභාවට -

(ඇ) පළාත් සභාවේනම් අදාළ පළාත .....

(ඇ) යෝගී ස්ථානය අයත් දියුතුකාංග වලිනය .....

(ඉ) විභාග ප්‍රායෝගික ප්‍රාග්‍රූහීය ප්‍රතිච්ඡල මෙහෙයුම් ස්ථානය නිවැරදිව හා පැහැදිලිව ලිපිනය මෙහෙයුම් වලදී 9"X4" ප්‍රමාණයේ රු. 110.00 ක මුදල ඇතුළු මුදල මුදල මුදල මුදල මුදල මුදල

ඇවුනි මුදල මුදල මුදල මුදල මුදල මුදල

(ඊ) 1. තැපැල් ලිපිනය (කිංගලෝන්) .....

.....

2. තැපැල් ලිපිනය (ඉංග්‍රීසි කැපිටල් අකුරින්) .....

.....

04. විභාගයට පෙනී අවස්ථා මාධ්‍යය - කිංගල/ ඉංග්‍රීසි/ දෙමල .....

05. (ආ) මිට ප්‍රවාහ මෙම විනාශයට පෙනී කිරීයේද? .....  
 (ඇ) අයදුම්පත් ඉදිවිපත් කරන්නේ ප්‍රවාහ වරට නොවේ නම් මුද්දර අලවා තිබේද?.....

මුදල කොට්ඨාස

- ## 06. අයදුම්කරුගේ සහතිකය

ମର୍ଗ ଦେଖନ୍ତିର କା ଲିଙ୍ଗବାଦୀ ଅରିଦି,

- (I) මෙම අයදුම් පත්‍රයේ සඳහන් කර ඇති තොටෝරු දත්ත බවත්, මෙම විනාගයට මා පෙනී සිටින්නේ පුරුම විනාගට බැවින් විනාග ගාස්තු ගෙවීම අන්වයෙන බවත්/ පුරුම විනාගට තොටත බැවින් රු. ....ක් විනා මුද්දර අලවා යැයි බවත්, මෙම අයදුම් පත්‍රයට මා විධින් අලවා ඇති මුද්දර අවලුණු කිරීමට වශාලී තොකරන ලද මුද්දර බවත්, ප්‍රකාශ කරමි.

(II) දොඩු අමාත්‍යාංශය විධින් විනාග පිළිබඳව පනවා ඇති නිකිරීති වලට එකතුව ත්‍රිය කිරීමටත්, මෙම විනාගය පිළිබඳ ව්‍යවස්ථාව අනුව මා නුසුදුස්සකු බව පෙනී ගියහොත්, මගේ විනාගාලේක්ෂකත්වය අවලංගු කිරීමට ගනු ලබන ක්‍රියා තොටෝ තේ තිර්ණයකට මම එකතු වන බවත් මෙයින් ප්‍රකාශ කරමි.

## අයදුම්කරුගේ අත්සන

07. පොදුගලික ලිපිගෙනු හාර විශය තිළඹරියාගේ / තිළඹරිනියාගේ සහතිකය

මෙම අයදුම්පත් බාර ගන්න අවකාශ දිනයට පෙර/පසු මා වෙත බාරඳුන් බවත්, පොදුගලික ලිපිගොනුවේ ඇති තොරතුරුවලට අනුව අයදුම්කරු විධින් නිවැරදිව මෙම අයදුම්පත අම්පූර්ණකර ඇති බවත්, III හේතුනියේ තිබාරින් සඳහා වන කාර්යක්ෂමතා කෘතීම් විගායයට පෙනී සිට්මට අවශ්‍ය පූදුකම් යුතුරු ඇති බවත් මෙම අයදුම්පතේ පිටපතක් පොදුගලික ලිපි ගොනුවට ගොනුකළ බවත් සහතික කරමි.

දිනය .....

නම සහ අත්සන

- ## 08. ආයතන ප්‍රධානියාගේ සහතිකය

.....මහත/ මහත්මිය / මෙහවිය ..... නිලධාරීයෙකු විගයෙන් මෙම ආයතනයේ දේවය කරන බවත් අයදුම්පතේ අභ්‍යලත් කර ඇති තොරතුරු නිවැරදි බවත්, අයදුම්කරු විනාශයට පෙනී සිටිත්තේ පූර්ම වතාවට බවත් / පූර්ම වතාවට තොවන බවත්, විනාශයට පෙනී සිටිමට දුයුතුකම් ලබා ඇති බවත්, රු.....ක් වටිනා මුද්දර මෙම අයදුම්පතුයට අලවා ඇති බවද/ මුද්දර ඇලවීම අනවශ්‍ය බවද අයදුම්පතේ දී තිබෙන තොරතුරු අයදුම්කරුගේ පොදුගමක ලිපිගොනුවේ ඇති තොරතුරු අනුව නිවැරදි බවත්, මා ඉදිරිපිටදී ඇත්තේ කළ බවත් සහතික කරමි

ලිංගය .....

ଆଯତନ ପ୍ରଦାନିକୁଙ୍କେ ଅତ୍ସନୀ  
[ରବିର ମୁଲୁଳ ତଥିକ ଛୁଟି]

- 09. විමධ්‍යගත කොට්ඨාග/ විශේෂීත ව්‍යවරාර පුදාතිකාලෝ දහතිකය**

.....මහතා/ මිය/ මෙනෙවිය අස්ථි තාක්ෂණවේදී තනතුරෙනි II “ආ” බිත්තියේ/ III පූර්ණයේ අස්ථි තාක්ෂණවේදී තිලභාරියෙකු වශයෙන් මගේ ආයතනයේ දේවය කරන බවත්, අයදුම්පත් ද තිබෙන තොරතුරු අයදුම්කරුගේ පොදුගැලුක ලිපිගොනුවේ ඇති තොරතුරු අනුව තිවෘදී බවත්, මෙම විභාගයට පෙනී සිටීමට ඔහුට/ අයට සුදුසුකම් ඇති බවත් සහතික කරමි.

ଦିନାଂକ .....

විමර්ශන කොට්ඨාය / විගේරක

ව්‍යාපාර ප්‍රධානියාගේ පත්‍රක

(ප්‍රතිච්‍රියා මොටුස් කුඩා ගරීන්න)

(ମେଲି ରୁଦ୍ଧିର ଜଗତ)